

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (“සමාගම”) හි 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයවේදී යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මා ලබා ගන්නා ලදී.

2024 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

කරුණ අවධාරණය කිරීම

2011 අංක 03 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනතේ 53 වගන්තියට අනුව ක්‍රියාත්මක කරන ලද වෙන් කිරීමේ ක්‍රියාවලියේ තත්ත්වය සහ 2011 අංක 03 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනතේ 30 වගන්තියට අනුව අදාළ පරිපාලන ක්‍රියාවලියේ තත්ත්වය විස්තර කරන මූල්‍ය ප්‍රකාශන සඳහා වූ 39 වන සටහන වෙත මම අවධානය යොමු කරමි. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කර නොමැත.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි සමාගම මගින් ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්ථානිකය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව

ගිණුම්කරණය සඳහා සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත;

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව;
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව; සහ
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම පිළිබඳ විගණන නිරීක්ෂණ

1.5.1 යෝග්‍ය නොවන තක්සේරුව හෝ ඇස්තමේන්තුව

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අ. ශාඛා මගින් නඩත්තු කරනු ලබන ස්ථාවර වත්කම් ලේඛන ඇතුළු සමාගමේ ස්ථාවර වත්කම් ලේඛනවල සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද වත්කම් සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු බව නිරීක්ෂණය විය. සම්පූර්ණයෙන්ම ක්ෂය කර ඇතත්, මෙම වත්කම් ව්‍යාපාරික මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව භාවිතා වේ. කෙසේ වුවද, LKAS 16 - දේපළ, පිරියත සහ උපකරණ අවශ්‍යතාවයන්ට අනුකූලව, ප්‍රයෝජනවත් ආයු කාලය සංශෝධනය කිරීම,</p>	<p>විගණකගේ නිර්දේශයට එකඟ වෙමි. සමාගම ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර ලෙස වත්කම් වෙන් කරනු ලබන අතරතුර, වත්කම්වල භෞතික පැවැත්ම සහ තත්ත්වය සහතික කිරීම සඳහා වත්කම් සත්‍යාපනය සිදු කිරීමට සේවා සැපයුම්කරුවකු</p>	<p>සමාගම විසින් මූල්‍ය ප්‍රකාශනවල වඩාත් නිවැරදි අගයක් පිළිබිඹු කිරීම සඳහා, භාවිතා කළ හැකි තත්ත්වයේ පවතින වත්කම්වල වටිනාකම, ඒවායේ වර්තමාන වෙළඳපල වටිනාකම තීරණය කිරීම මගින් හෝ ඒවායේ ඉතිරිව ඇති ප්‍රයෝජනවත් ආයු කාලය නැවත</p>

අවශේෂ අගයන් නැවත තක්සේරු කිරීම හෝ එවැනි වත්කම් ප්‍රත්‍යාගණනය කිරීම මගින් මූල්‍ය ප්‍රකාශනවල කිසිදු අනාගත ගැලපීමක් සිදු කර නොතිබුණි.

අදාළ වත්කම් පන්ති යටතේ 'සම්පූර්ණයෙන්ම ක්ෂය කළ නමුත් තවමත් භාවිතයේ පවතින', මූල්‍යමය වශයෙන් වැදගත් ඇතැම් වත්කම් පහත වගුවේ දැක්වේ.

වත්කම් පන්තිය	අයිතම සංඛ්‍යාව	වටිනාකම (රු.)
පරිගණක සහ කාර්යාල උපකරණ	4886	119,958,053
ගෘහ භාණ්ඩ සහ උපාංග	18422	81,563,150
මෘදුකාංග	16	261,162,915

සම්බන්ධ කර ගැනීම සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලිය සාර්ථකව සම්පූර්ණ කර ඇත. තෝරාගත් පාර්ශවය දැනට සේවයේ යොදවා ඇත. වත්කම් තක්සේරු කිරීමේදී, එමඟින්, වත්කම්වල ඉතිරි ආයු කාලය සහ වත්කම්වල අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ නැවත තක්සේරු කරනු ලැබේ. ඉන්පසු සම්පූර්ණයෙන්ම ක්ෂය කළ වත්කම් සඳහා එමඟින් වටිනාකම් ලබා දෙනු ඇත.

ඇස්තමේන්තු කිරීම මගින් තක්සේරු කළ යුතු බව නිර්දේශ කරනු ලැබේ.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
අ.) ලැබිය යුතු දෑ, විශේෂයෙන් කාර්ය මණ්ඩල ණය, නියෝජිත නිලධාරී යතුරුපැදි ණය සහ ලැබිය යුතු ලාභාංශවලට අදාළව සෘජු ශේෂ වාර්තා වී ඇති බව නිරීක්ෂණය විය. අනෙකුත් ලැබිය යුතු දෑ යටතේ වාර්තා වී ඇති සෘජු පහත වගුවේ සාරාංශගත කර ඇත.	බැංකු සැසඳුමේ හිඟය රු. 482,671/ ශේෂය සැසඳීමේ ක්‍රියාවලියට භාජනය වෙමින් පවතින අතර 2025 වසර අවසානයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. ආරම්භක තොග උඩුගත කිරීම රු. 3,911,811/=) මෙය 2015 වර්ෂයේ SAP ක්‍රියාත්මක කරන අවස්ථාවේ කොටස් ලෙජරයේ ආරම්භක	සෘජු ශේෂ නීත්‍යානුකූල බව සහතික කිරීම සඳහා කළමනාකාරිත්වය විසින් ලැබිය යුතු දෑ සමාලෝචනය කළ යුතු බව නිර්දේශ කෙරේ. මේවා නීත්‍යානුකූල නොවේ නම්, එම ශේෂ ලියා හැරීම හෝ නිවැරදි මූල්‍ය ප්‍රකාශන ක්ෂේත්‍රය යටතේ වර්ගීකරණය කළ යුතු බව නිර්දේශ කෙරේ.

විස්තරය	මුදල (රු.)	ශේෂය වේ. තවමත් සැසඳීමේ ක්‍රියාවලියේ පවතින අතර 2025 වසර අවසානයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.
බැංකු සැසඳුමේ හිඟය	(482,671)	
මෙඩ් 60 රක්ෂණ ගිවිසුම	(1,570,153)	
අනෙකුත් ලැබිය යුතු දෑ භානිකරණය කිරීම	(418,409)	ලැබිය යුතු අනෙකුත් ශේෂය වන රු. 418,419 භානිකරණය
ආරම්භක තොග උඩුගත කිරීම	(3,911,811)	අපි ශේෂය නිරීක්ෂණය කර ලියා හැරීමට නිර්දේශ කළෙමු.
		මෙඩ් 60 (රු. 1,570,173)
		කාරණය දැනටමත් හඳුනාගෙන ඇත. මූලික වියදම් සඳහා රක්ෂණ ඔප්පු හිමියන්ගෙන් එකතු කරන ලද මුදල වෙනත් ආදායමක් ලෙස සැලකිය යුතු අතර 2025 වසර අවසන් වන විට අවශ්‍ය ගැලපීම් සිදු කරනු ඇත.

1.7 සම්බන්ධිත පාර්ශ්ව සහ හෙළිදරව් නොකළ සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

විගණන නිරීක්ෂණය				කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
අ.) සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු සහ ශේෂ සමාලෝචනය කිරීමේදී, පහත සඳහන් සම්බන්ධිත පාර්ශ්ව සඳහා සමාගම විසින් වාර්තා කරන ලද අවසාන ශේෂ, එම සම්බන්ධිත පාර්ශ්ව විසින් ශේෂ සනාථන මගින් සාප්‍රචම තහවුරු කරන ලද ශේෂයන්ගෙන් වෙනස් වන බව නිරීක්ෂණය විය. තවද, ප්‍රතිපාර්ශ්ව විසින් තහවුරු කරන ලද සම්බන්ධිත පාර්ශ්ව ශේෂවල විචලනයන් විමර්ශනය කර විසඳීම සඳහා සමාගම මගින් ක්‍රමානුකූල සැසඳීමේ ක්‍රියාවලියක් සිදු කර නොතිබුණි.				විගණකගේ නිර්දේශයට එකඟ වෙමි. 2025 වර්ෂය සඳහා කාර්තුමය සැසඳුම් සිදු කරන්නෙමු. 2025 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි සහ ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් (පුද්) සමාගමේ සැසඳුම් තවමත් සිදුවෙමින් පවතී.	අභ්‍යන්තර පාලනවල සහ වාර්තා කිරීමේ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සඳහා, විෂමතා කාලෝචිතව විසඳීම සහ නිසි ලේඛනගත කිරීම් සහිතව සම්බන්ධිත පාර්ශ්ව ශේෂ කාලානුරූපව සැසඳීම සඳහා සමාගම විසින් ව්‍යුහගත ක්‍රියාවලියක් කළ යුතු බව නිර්දේශ කෙරේ.
විස්තරය	අවසන් විස්තරයේ ශේෂය අනුව	ශේෂ සනාථන අනුව (රු.)	වෙනස (රු.)		
ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී	3,894,052	12,657,278	(8,763,226)		
ලංකා හොස්පිටල්ස් ඩයග්නෝස්ටික්ස් (පුද්) සමාගම	2,770,972	2,377,273	393,699		

ආ.) සම්බන්ධිත පාර්ශව ගනුදෙනු සමාලෝචනය කිරීමේදී, විශේෂයෙන් රක්ෂණ වාරික, හිමිකම් සහ අනෙකුත් වත්කම් සහ වගකීම් යටතේ පැවති ශේෂ සම්බන්ධයෙන් වූ එවැනි ගනුදෙනු හඳුනා ගැනීමට සහ අධීක්ෂණය කිරීමට සමාගමට පුළුල් හා විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව නිරීක්ෂණය විය. මෙම දුර්වලතාවය මගින් අතපසුවීම් හෝ සාවද්‍ය වර්ගීකරණවලට අදාළ අවදානම වැඩි වූ අතර මූල්‍ය ප්‍රකාශනවල අසම්පූර්ණ හෝ සාවද්‍ය සම්බන්ධිත පාර්ශව හෙළිදරව්කිරීම්වලට ද එය හේතු විය හැකිය.

විගණකගේ අදහස් කළමනාකරණය දැක්වීමට එකඟ වන විසින් සම්බන්ධිත අතර නව පද්ධතියක් පාර්ශව ගනුදෙනු ක්‍රියාත්මක කිරීමත් ක්‍රමානුකූලව හඳුනා ගැනීම සහ අධීක්ෂණය කිරීම සමඟ, අපි එය ගැනීම සහ අධීක්ෂණය කිරීම සඳහා යාවත්කාලීන කරන ලද සම්බන්ධිත පාර්ශව ලැයිස්තුවක් සමඟ අදාළ පද්ධතිවලට හඳුනාගැනීමේ ක්‍රියා පටිපාටි ඒකාබද්ධ කරන ලද විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපනය කළ යුතු බව නිර්දේශ කෙරේ.

1.8 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
අ.) මෙහෙයුම් අත්පොතේ මාර්ගෝපදේශ වල 3.4 වගන්තිය	රජය සතු ව්‍යවසායන් මෙහෙයුම් අත්පොතේ මාර්ගෝපදේශවල 3.4 වගන්තිය යටතේ, සෑම රජය සතු ව්‍යවසායයක්ම මානව සම්පත් අවශ්‍යතා නිසි ලෙස හඳුනාගෙන සැලසුම් සකස් කර ඇති බවට සහතික විය යුතුය. එවැනි සැලැස්මක් මගින් පුරප්පාඩු, ඇති කළ යුතු නව තනතුරු සහ තනතුරු සඳහා අවශ්‍ය කුසලතා හඳුනාගත යුතුය. සෑම රජය සතු ව්‍යවසායකටම “අනුප්‍රාප්තික සැලැස්මක්” තිබීම ද අවශ්‍ය වේ. කෙසේ වුවද, සමාගමට අනුප්‍රාප්තික සැලැස්මක් නොමැති බව නිරීක්ෂණය විය.	2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත කෙටුම්පත් සම්පාදන අදියරේ පවතින බඳවා ගැනීම් සහ උසස් කිරීම් ප්‍රතිපත්තියට අනුප්‍රාප්තික සැලසුම් රාමුව ඇතුළත් කර ඇති අතර, එම කරුණ 2026 වර්ෂයේ සංයුක්ත සැලැස්මට ද ඇතුළත් කර ඇත.	නායකත්වයේ අඛණ්ඩතාව සහතික කිරීම, ආයතනික දැනුම ආරක්ෂා කිරීම, සේවක වර්ධනයට සහාය වීම සහ අනුකූලතාව පවත්වා ගැනීම සඳහා සමාගම මගින් විධිමත් අනුප්‍රාප්තික සැලැස්මක් සකස් කළ යුතු බව නිර්දේශ කෙරේ.

<p>ආ.) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මණ්ඩලීය විසින් ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් නිදේනෙකුගෙන් සමන්විත, මණ්ඩලය විසින් පත් කරන ලද සභාපතිවරයෙකුගෙන් සමන්විත, සම්බන්ධිත පාර්ශව ගනුදෙනු (RPT) සමාලෝචන කමිටුවක් ස්ථාපනය කළ යුතු අතර, එම කමිටුව සෑම කාර්තුවකම රැස් විය යුතුය.</p> <p>කෙසේ වුවද, සමාගමට සම්බන්ධිත පාර්ශව ගනුදෙනු සමාලෝචන කමිටුවක් නොමැති බව නිරීක්ෂණය විය.</p>	<p>ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනික යහපාලනය පිළිබඳ මාර්ගෝපදේශවල ඩී.5.2 වගන්තිය යටතේ, "අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් නිදේනෙකුගෙන් සමන්විත, මණ්ඩලය විසින් පත් කරන ලද සභාපතිවරයෙකුගෙන් සමන්විත, සම්බන්ධිත පාර්ශව ගනුදෙනු (RPT) සමාලෝචන කමිටුවක් ස්ථාපනය කළ යුතු අතර, එම කමිටුව සෑම කාර්තුවකම රැස් විය යුතුය.</p> <p>කෙසේ වුවද, සමාගමට සම්බන්ධිත පාර්ශව ගනුදෙනු සමාලෝචන කමිටුවක් නොමැති බව නිරීක්ෂණය විය.</p>	<p>සම්බන්ධිත පාර්ශව ගනුදෙනු සමාලෝචන කමිටුවක් ස්ථාපනය කිරීම සඳහා ලබා දී ඇති නිර්දේශය සටහන් කර ගන්නා ලදී. සමාගම විසින් සම්බන්ධිත පාර්ශව ගනුදෙනු සමාලෝචන කමිටුවක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි.</p>	<p>අදාළ මාර්ගෝපදේශය මගින් නියම කර ඇති පරිදි සම්බන්ධිත පාර්ශව ගනුදෙනු සමාලෝචන කමිටුවක් ස්ථාපනය කළ යුතු බව නිර්දේශ කෙරේ.</p>
---	---	--	--

1.9 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අ.) ලංකා බැංකුවේ ගිණුම් අංක 405035 අක්‍රීය තත්ත්වයේ පවතින බව නිරීක්ෂණය විය.</p>	<p>කළමනාකරණය විසින් එම බැංකු ගිණුම අනාගත අවශ්‍යතා සඳහා රඳවා තබා ගැනීමට තීරණය කර ඇති බැවින්, එම බැංකු ගිණුම දැනට විවෘතව පවතිනු ඇත.</p>	<p>බැංකු ගිණුම් අත්‍යවශ්‍ය නොවන්නේ නම්, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව එවැනි බැංකු ගිණුම් වසා දැමිය යුතු බව නිර්දේශ කෙරේ.</p>
<p>ආ.) බැංකු සැසඳුම් ප්‍රකාශවල හඳුනා නොගත් ණය යටතේ රු. 102,636,900 ක හඳුනා නොගත් ණය ශේෂයක් වාර්තා වී ඇති බව නිරීක්ෂණය විය.</p>	<p>හඳුනා නොගත් ණය</p> <p>ප්‍රධාන වශයෙන් මෙම හඳුනා නොගත් ණය ශේෂ බැංකු සැසඳුම් ප්‍රකාශයේ දැක්වෙන්නේ නිවැරදි රක්ෂණ ඔප්පු අංකයක් හෝ අදාළ රක්ෂණ ගිවිසුමට තැන්පතු බැර කිරීම සඳහා ගනුදෙනු විස්තරයේ නිසි හඳුනාගැනීමක් නොමැති වීම හේතුවෙනි. අනෙකුත් දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය කිරීමෙන් අදාළ රක්ෂණ ගිවිසුම් පිළිබඳ විස්තර හඳුනා ගැනීමට මූල්‍ය අංශය අතිරේක උත්සාහයක් දැරිය යුතු අතර ඒ සඳහා අමතර කාලයක් ගත වනු ඇත. මෙම ගැටළුව මඟහරවා ගැනීමට සහ ක්‍රියාකාරිත්වය සුමට කිරීම සඳහා, අපි දැනටමත් කොමර්ෂල් බැංකුව සහ මහජන බැංකුව සමඟ "යෙදුම් ක්‍රමලේඛන</p>	<p>හඳුනා නොගත් හර සහ බැරවල මූලාශ්‍රය හඳුනා ගැනීම සඳහා පුළුල් සමාලෝචනයක් සිදු කළ යුතු බව නිර්දේශ කෙරේ. නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගනුදෙනුවල මූලාරම්භය සොයා ගැනීම සඳහා ආධාරක ලේඛනගත කිරීම් (ඉන්වොයිසි, රිසිට්පත්, බැංකු හුවමාරු විස්තර වැනි) සමාලෝචනය කිරීම මෙයට ඇතුළත් වේ.</p>

අතුරුමුහුණත්" (API) පද්ධතියක් සකස් කර ඇති අතර අනෙකුත් බැංකු වෙත ද එම පද්ධතිය පුළුල් කිරීමට අපි සැලසුම් කරමු. මෙම මූලපිරීම් සම්පූර්ණ කිරීම මගින් බැංකු සැසඳුම්වලදී හඳුනා නොගත් මුදල් පැවතීම සැලකිය යුතු අන්දමින් අඩු වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

1.10 තොරතුරු තාක්ෂණ පොදු පාලන

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අ.) “තාර්කික ප්‍රවේශ පාලන ප්‍රතිපත්තිය- V2.0” හි 11.3.9 වගන්තියට අනුව, දින 90ක කාලයක් අක්‍රියව පවතින පරිශීලක ගිණුම් ස්වයංක්‍රීයව අක්‍රිය කර ඇති බව සහතික කිරීම සඳහා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු වේ. කෙසේ වුවද, Claims1 පද්ධතියේ පරිශීලක ලැයිස්තුව සඳහා සිදු කළ මෑතකාලීන සමාලෝචනයක් මගින් නිශ්චිත කාල රාමුව තුළ භාවිතා කර නොමැති ක්‍රියාකාරී පරිශීලක ගිණුම් පවතින බව අනාවරණය වූ අතර, එමඟින් ප්‍රතිපත්තියට අනුකූල නොවීම් පවතින බව දැක්වේ.</p>	<p>පද්ධතිය තවමත් ස්ථායීකරණ අදියරේ පවතින අතර හැකි ඉක්මනින් මෙය විධිමත් කිරීමට අපේක්ෂා කෙරේ. කාලානුරූපී පරිශීලක ප්‍රතිපත්තිය කාර්තුමය වශයෙන් සිදු කරනු ලබන අතර අවසාන ප්‍රතිපත්ති සමාලෝචනය ඔක්තෝබර් මාසයේදී සිදු කෙරේ.</p>	<p>දින 90 ප්‍රතිපත්ති අවශ්‍යතාවයට අනුකූල වන පරිදි, අක්‍රිය ගිණුම් අක්‍රිය කිරීම සඳහා වරින් වර පරිශීලක ප්‍රවේශ සමාලෝචන සිදු කළ යුතු බව කළමනාකරණයට නිර්දේශ කෙරේ.</p>
<p>ආ.) සමාගම විසින් යෙදුම්, දත්ත සම්ප්‍රදාය සහ SAP, B-Insurance, Claims1, AS400, HR පද්ධතිය සහ Workflow කළමනාකරණ පද්ධති ඇතුළු තීරණාත්මක පද්ධති සඳහා මෙහෙයුම් පද්ධති ස්ථර හරහා වරප්‍රසාද ලත් පරිශීලක ගිණුම් අධීක්ෂණය ක්‍රියාත්මක කර නොමැති බව හඳුනා ගන්නා ලදී. වරප්‍රසාද ලත් ප්‍රවේශ ක්‍රියාකාරකම් පිළිබඳ අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් ඇති වී ඇති මෙම පරතරය මගින් සංවිධානය ඉහළ ආරක්ෂක සහ අනුකූලතා අවදානම්වලට නිරාවරණය වීමේ හැකියාවක් ඇත.</p>	<p>අයවැය අනුමැතිය සහිතව 2025 සඳහා වරප්‍රසාද ලත් පරිශීලක ගිණුම් අධීක්ෂණය සිදු කිරීමට සැලසුම් කර ඇත. වර්තමානයේ AD පාදක වරප්‍රසාදය cognos, WAF, Firewall Rules වැනි ඇතැම් පද්ධතිවල භාවිතා වේ. මෙය අනෙකුත් පද්ධති සඳහා ද පුළුල් කරන අතර වරප්‍රසාද ප්‍රවේශ අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා 2026 වර්ෂයේ දී PAM විසඳුමක් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කෙරේ.</p>	<p>සංවිධානය මගින් ප්‍රවේශ අයිතිවාසිකම් යෝග්‍ය බවත්, ක්‍රියාකාරකම් නීත්‍යානුකූල බවත්, ව්‍යාපාර අවශ්‍යතා සමඟ පෙළගැසී ඇති බවත් සහතික කිරීම සඳහා වරප්‍රසාද ලත් ගිණුම්වල කලින් කල සමාලෝචන සිදු කිරීම ඇතුළුව වරප්‍රසාද ලත් පරිශීලක ක්‍රියාකාරකම් සඳහා ශක්තිමත් අධීක්ෂණ රාමුවක් ක්‍රියාත්මක කල යුතු බව නිර්දේශ කෙරේ.</p>
<p>ඇ.) වෙනස් කළමනාකරණ ක්‍රියාපටිපාටිය V 2.0 හි 4.1.1 වගන්තියට අනුව, වෙනස් කිරීම සඳහා වූ සියලුම ඉල්ලීම්, අනුමත කළත්, ප්‍රතික්ෂේප කළත්, ප්‍රමිතිගත සහ මධ්‍යම පද්ධතියකට</p>	<p>ITSM 2000 පරිචය නව ITSM පද්ධතියක් සමඟින් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, අදියර I දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක</p>	<p>සමාගම මගින් සංගතභාවය සහ අනුකූලතාව සහතික කිරීම සඳහා අනුමත වෙනස් කළමනාකරණ ක්‍රියාපටිපාටිය</p>

ඇතුළත් කළ යුතුය. වෙනස් කිරීම සඳහා වූ සියලුම ඉල්ලීම් අනුමත කිරීම් සහ ඒවායේ ප්‍රතිඵල ලේඛනගත කළ යුතුය. කෙසේ වුවද, වෙනස් කිරීමේ ඉල්ලීම් පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට සමාගමට මධ්‍යගත පද්ධතියක් නොමැති බවත්, සමාගම තුළ අනුමත හෝ ප්‍රතික්ෂේපිත තත්ත්වය සමඟ පවත්වා ගෙන යන වෙනස්කම් පිළිබඳ ලේඛනගත කරන ලද ලැයිස්තුවක් නොමැති බවත් නිරීක්ෂණය විය. තවද, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් සමාගම තුළ සිදු වූ පහත සඳහන් වෙනස්කම් සඳහා වෙනස් කළමනාකරණ ලේඛනගත කිරීම් සමාගම තුළ නොමැති බව නිරීක්ෂණය විය.

වන අතර 2026 පළමු කාර්තුව වන විට පූර්ණ අනුකූලතාව සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් නිරීක්ෂණය විය. CR ක්‍රියාවලිය පිළිබඳ අත්පොත ITSM වැඩ ප්‍රවාහය සමඟ ප්‍රතිස්ථාපනය කෙරේ.

V2.0 සමඟ ගැලපෙන පුළුල් වෙනස් කළමනාකරණ රාමුවක් ස්ථාපනය කළ යුතු බව නිර්දේශ කෙරේ.

වෙනස වෙනස මාතෘකාව
පිළිබඳ ඉල්ලීම

40063 API අවශ්‍යතාවය වන මෝටර් රථ තෙවන පාර්ශවීය රක්ෂණය ස්වයංක්‍රීය කිරීම.

40065 මෝටර් රථ නොවන නව ව්‍යාපාර ලැබීම් සහ අලුත් කිරීම් ලැබීම් සඳහා API

ඇ). සමාගම තවමත් ISO/IEC 27001 - තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහ ISO/IEC 20000 - සේවා කළමනාකරණයේ අවශ්‍යතා සඳහා පූර්ණ අනුකූලතාව ලබාගෙන නොමැති බව නිරීක්ෂණය විය. තවද, 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුව, සංකේතනය, නිර්නාමිකකරණය, ප්‍රවේශ පාලන හෝ වෙනත් සුදුසු ආරක්ෂණ ක්‍රම වැනි යෝග්‍ය තාක්ෂණික සහ සංවිධානාත්මක පියවර ක්‍රියාත්මක කිරීම මගින් සකසන ලද පෞද්ගලික දත්තවල අඛණ්ඩතාව සහ රහස්‍යභාවය සහතික කිරීමට සමාගමේ සුදානම් මූලික අදියරේ පවතී.

ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. උපදේශක සේවයේ යෙදවීම- සාමාන්‍ය / ජීවිත ISO 27001 සහතික කර ඇති අතර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. දත්ත සමුදායේ දත්ත නිශ්චල මට්ටමේ දී oracle TDE ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබේ. සියලුම බාහිර සන්නිවේදනය SSL (මාර්ගස්ථ දත්ත) හරහා සිදු කෙරේ. IBM Guardium භාවිත කරමින් පරීක්ෂණ හා නිෂ්පාදන දත්ත සමුදායන්හි දත්ත සංස්කරණය / ආවරණය කිරීමට සැලසුම් කිරීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ උපදේශක සේවයේ යෙදවීම.

ISO/IEC 27001- තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති සහ ISO/IEC 20000 - සේවා කළමනාකරණ අවශ්‍යතා සමඟ පූර්ණ වශයෙන් අනුකූල වීම සඳහා සමාගම විසින් කඩිනමින් පියවර ගත යුතු බව නිර්දේශ කෙරේ. 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව, පෞද්ගලික දත්තවල අඛණ්ඩතාව සහ රහස්‍යභාවය සහතික කිරීම සඳහා සංකේතනය, ප්‍රවේශ සීමා කිරීම් සහ අඛණ්ඩ අධීක්ෂණය වැනි ශක්තිමත් තාක්ෂණික සහ ආයතනික පාලන අනුගමනය කිරීමට

2023 වර්ෂයේ දී SLIC සංවිධානය විසින් ප්‍රමුඛත්වය සංයුක්ත සංවිධානය සඳහා ලබා දිය යුතුය. අපට ISO27001 ලැබුණු අතර 2024 දී වෙන් කිරීමත් සමඟ එය නැවත අනුගමනය කර ඇත. දැනට අභ්‍යන්තර විගණන සොයාගැනීම් නිවැරදි කරමින් පවතින අතර 2025 දෙසැම්බර් වන විට බාහිර විගණන සහ අනුකූලතාව සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ.

- ඉ.) දැනට භාවිතයේ පවතින රක්ෂණ පද්ධති, පද්ධතියට පිවිසීම, දත්ත ඇතුළත් කිරීම, වෙනස් කිරීම, මකාදැමීම් සහ අනුමැතීන් වැනි තීරණාත්මක පරිශීලක ක්‍රියාකාරකම් ග්‍රහණය කර ගැනීම සඳහා පුළුල් විගණන මඟක් පවත්වා ගෙන නොමැති බව නිරීක්ෂණය විය. එවැනි විගණන මඟක් පවත්වා නොගැනීම හේතුවෙන් වගකිවයුත්තුව දුර්වල කරන අතර අනවසර වෙනස්කම් අනාවරණය නොවී පැවතීමේ අවදානම වැඩි කරන අතර පද්ධතිය මඟින් ජනනය කරන තොරතුරුවල විශ්වසනීයත්වය ද අඩු කරයි.
- සමහර පද්ධතිවල ග්‍රහණය කරගත් පිවිසුම් තොරතුරු ගනුදෙනු විගණනය තවමත් සත්‍යාපනය කර නොමැත. තවමත් සත්‍යාපන ක්‍රියාවලියේ පවතී.
- කළමනාකරණය විසින් සැලකිය යුතු සියලුම පරිශීලක ක්‍රියාකාරකම් වාර්තා කරන ආරක්ෂිත සහ විකෘති කළ නොහැකි විගණන මඟක් ඇති කිරීම සඳහා පද්ධතිය විනාශ කළ යුතු බව සහ වගකිවයුත්තුව ශක්තිමත් කිරීම සහ පද්ධති අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා මෙම විගණන මඟ විධිමත්ව සමාලෝචනය කර අධීක්ෂණය කරනු ලබන බව සහතික කළ යුතු බව නිර්දේශ කෙරේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 2,661,338,186 ක ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ එයට අනුරූප ලාභය රු. 14,807,495 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලයේ රු. 2,646,530,691 ක වර්ධනයක් නිරීක්ෂණය විය. සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය වෙන් කිරීම හේතුවෙන් දළ ලිඛිත වාරිකය රු. 23,570,648,023 කින් වැඩිවීම මෙම වර්ධනයට හේතු විය.

2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

අනුමත අයවැය සමඟ සැසඳීමේ දී, අනුරූප ප්‍රතිශත වැඩිවීම් හෝ අඩුවීම් සහිතව සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතම විශ්ලේෂණයක් පහත වගුවේ දක්වා ඇත.

	අයවැයගත රු. 000	තථ්‍ය රු. 000	විචලනය රු. 000	වැඩිවීම / අඩුවීම
ආදායම	20,702,863	20,199,038	(503,825)	-2%
දළ ලිඛිත වාරිකය	26,743,515	23,570,648	(3,172,867)	-12%
ශුද්ධ උපයන ලද වාරිකය	17,793,502	16,561,097	(1,232,405)	-7%
ආයෝජන ආදායම	2,547,980	3,987,625	1,439,645	57%
වෙනත් ආදායම්	361,381	70,123	291,258	-80%
මුළු අනෙකුත් ආදායම	2,909,361	3,637,941	728,580	25%
ශුද්ධ ප්‍රතිලාභ සහ ගෙවන ලද හිමිකම්	(10,049,335)	(9,482,391)	566,944	6%
ප්‍රාරක්ෂණ සහ ශුද්ධ අත්පත් කර ගැනීමේ වියදම්	(775,083)	(221,274)	553,809	71%
වෙනත් මෙහෙයුම් සහ පරිපාලන වියදම්	(8,231,834)	(6,922,050)	1,309,784	16%
ආදායම් බදු වියදම්	(246,992)	(911,985)	(664,993)	-296%
වසර සඳහා ශුද්ධ ලාභය	1,399,619	2,661,338	1,261,719	90%

2.3 අනුපාත විශ්ලේෂණය

ප්‍රවර්තන වර්ෂය සඳහා ගණනය කරන ලද සමාගමේ ප්‍රධාන අනුපාත පහත වගුවේ දක්වා ඇත.

සමාගමේ සුවිශේෂී අනුපාත	2024
රඳවා ගැනීමේ අනුපාතය	70%
හිමිකම් අනුපාතය	57%
වියදම් අනුපාතය	43%
ඒකාබද්ධ අනුපාතය	100%
ලාභදායීතා අනුපාතය	13%
වත්කම් මත ප්‍රතිලාභ (ROA)	7%
හිමිකම් මත ප්‍රතිලාභ (ROE)	12%
ආයෝජන ඵල	11%
මුළු වත්කම්වලට මූල්‍ය වත්කම් අනුපාතය	94%
ශුද්ධ ලාභ අනුපාතය	16%
කොටසක ඉපයීම (EPS)	2.07
කොටසකට ශුද්ධ වත්කම්	15.70
වෙළඳපොළ කොටස	19.40%

- අ) සියයට 100 ක ඒකාබද්ධ අනුපාතයෙන් පෙන්වුම් කරන්නේ ප්‍රාරක්ෂණ මෙහෙයුම් මගින් ප්‍රාරක්ෂණ ලාභය සඳහා කිසිදු ආන්තිකයක් ඉතිරි නොවන බවය. මෙයින් දැක්වෙන්නේ වාරික ආදායම හිමිකම් සහ වියදම් ආවරණය කිරීමට පමණක් ප්‍රමාණවත් වන අතර කිසිදු අතිරික්තයක් උත්පාදනය නොකරන බවය.
- ආ) සියයට 43 ක වියදම් අනුපාතය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර ඉහළ මෙහෙයුම් වියදම් නියෝජනය කරයි. එමගින්, පිරිවැය කළමනාකරණයේ අකාර්යක්ෂමතා දක්වන අතර එය දිගු කාලීන තරඟකාරිත්වයට අහිතකර ලෙස බලපෑම් සිදු කළ හැකිය.
- ඇ) සමාගම සියයට 13 ක ලාභදායීතා අනුපාතයක් සහ සියයට 16 ක ශුද්ධ ලාභ අනුපාතයක් ලබා ගෙන ඇත. එය ප්‍රධාන වශයෙන් රක්ෂණ මෙහෙයුම්වලට වඩා ආයෝජන කාර්යසාධනය මගින් මෙහෙයවනු ලබයි. සියයට 11 ක ආයෝජන ඵල පැවතීම මගින් සහ මුළු වත්කම්වලින් සියයට 94 ක් මූල්‍ය උපකරණවල පැවතීම මගින් සමස්ත ලාභදායීතාවය පවත්වා ගැනීම සඳහා ආයෝජන ආදායම මත සැලකිය යුතු මට්ටමේ විශ්වාසයක් තබා ඇති බව දැක්වේ.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අ.) ස්ථාපනය කරන ලද මෙහෙයුම් මාර්ගෝපදේශයන්ට අනුව, පෙර දින සිට රැස් කරන ලද සියලුම මුදල් පසුදා පෙ.ව. 10.00 ට පෙර තැන්පත් කළ යුතුය. මහරගම ශාඛාවෙන් එකතු කරන ලද රු. 5,199,233 ක මුදලක් (ජීවිත රක්ෂණයෙන් රු. 229,900කින් සහ සාමාන්‍ය රක්ෂණයෙන් රු.4,970,223කින් සමන්විතව) එම මාර්ගෝපදේශයන්ට අනුකූලව තැන්පත් කර නොමැති බවත් වංචාවක් සිදුවී ඇති බවත් නිරීක්ෂණය වේ. පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලද අතර, මුදල් අයකැම් සහ ශාඛා කළමනාකරු යන දෙදෙනාම මෙම අඩුපාඩුවට වගකිව යුතු බව විනය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. මුදල් අයකැම්ගෙන් පාඩුව අයකර ගැනීමට සහ සුදුසු නෛතික ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට මණ්ඩලය නිර්දේශ කර තිබුණි. කෙසේ වුවද, අලාභය අයකර ගැනීමේ ක්‍රියාවලියේ</p>	<p>පැමිණිල්ල දැනට විමර්ශනය කරමින් පවතින අතර, අවශ්‍ය සියලුම ලේඛන පොලිසියට ඉදිරිපත් කර ඇත.</p> <p>ඊට අමතරව, සමාගම තවදුරටත් පාඩු සිදුවීමේ අවදානම අවම කිරීම සඳහා පහත සඳහන් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත.</p> <ul style="list-style-type: none"> • දිනය තුළ නිකුත් කරන ලද මුළු රිසිට්පත් වටිනාකමට සත්‍ය වශයෙන්ම අනුරූප විය යුතු වුවුවර්පත් ඇති තිරීම සඳහා ක්‍රමයක් හඳුන්වා දී ඇත. වුවුවර් මුදල සහ දෛනික රිසිට්පත් වටිනාකම අතර කිසියම් විෂමතාවයක් පවතී නම් පද්ධතිය වුවුවර්පත් ලබා දීම සීමා කරයි. • වුවුවර් වටිනාකම තැන්පත් කර 	<p>කළමනාකරණය විසින් සියලුම ශාඛා හරහා මුදල් හැසිරවීමේ සහ තැන්පතු ක්‍රියාපටිපාටි පිළිපැදීම ශක්තිමත් කළ යුතු බවත්, වංචා වැළැක්වීම සඳහා පාලන අධීක්ෂණ වැඩි දියුණු කළ යුතු බවත්, අනාගත සිදුවීම් සඳහා කාලෝචිත වගකිවයුතුව සහතික කළ යුතු බවත් නිර්දේශ කරනු ලැබේ.</p>

තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් හෝ ආධාරක ලේඛන විගණනයට ලබා දී නොතිබුණි.

ඇති සත්‍ය මුදල සමඟ ගැලපෙන බව සහතික කිරීම සඳහා මහජන බැංකුව (එකතු කිරීමේ බැංකුව) සමඟ සමායෝජනයෙන් සත්‍යාපන පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. සත්‍යාපන අරමුණු සඳහා, SLICGL දත්ත සමුදාය බැංකු පද්ධතිය සමඟ ඒකාබද්ධ කර ඇත. වවුචර් මුදල සහ භෞතික මුදල් තැන්පතුව අතර කිසියම් විෂමතාවයක් ඇති වුවහොත්, බැංකුව තැන්පතුව භාර නොගනී.

- ඒ අනුව, ඉහත පියවර දෙක අන්‍යෝන්‍ය වශයෙන් පරායත්ත වන අතර, රිසිට්පත නිකුත් කිරීමේ මුදල නොසැසඳේ නම්, බැංකුව තැන්පතුව භාර නොගනී. තවද, දෛනික එකතු කිරීම් සඳහා එදිනම වවුචරයක් ජනනය කිරීමට මුදල් අයකැම් අපොහොසත් වුවහොත්, ඊළඟ දිනයේ මෙහෙයුම් කටයුතු පද්ධතිය මගින් ස්වයංක්‍රීයව සීමා කරනු ඇත. එවැනි අවස්ථාවන්හිදී, ශාඛා කළමනාකරුගේ අනුමැතිය ඇතිව අයකැම් විසින් පද්ධතිය අගුළු ඇරීමට ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලා සිටිය යුතුය. ඊට අමතරව, ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා වවුචරය අනුමත කිරීමේ පියවර සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ. මෙම අදියරේදී, දෛනික ලැබීම් මුදල, එයට අනුරූප වවුචර් මුදල සහ තැන්පතු මුදල සත්‍යාපනය කිරීමට ශාඛා කළමනාකරුට උපදෙස් දෙනු ලැබේ. කිසියම් විෂමතාවයක් ඇති වුවහොත්, ශාඛා කළමනාකරුට වවුචරය අනුමත කිරීමට අවසර නොලැබෙන අතර එමඟින් පද්ධතිය අවහිර වනු ඇත. වැඩ

කරන දින තුනක් ඇතුළත වවුචරය අනුමත නොකිරීම හේතුවෙන් පද්ධතිය අවහිර වී ඇත්නම්, කලාප කළමනාකරුගේ අනුමැතිය ඇතිව පද්ධතිය අගුළු ඇරීමට ශාඛා කළමනාකරු විසින් ප්‍රධාන කාර්යාලයෙන් ඉල්ලා සිටිය යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා සමාගමෙන් (SLIC) භෞතිකව පවරන ලද ඇතැම් මෝටර් රථවල හිමිකාරිත්වය නීත්‍යානුකූලව සමාගමට මාරු කර නොමැති බව නිරීක්ෂණය විය. වෙන් කිරීමේ ක්‍රියාවලිය සඳහා කළමනාකරණය විසින් ස්ථාපනය කරන ලද විධිවිධාන යෝජනාක්‍රමයට අනුව, මෝටර් රථ ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) සහ සමාගමට වෙන් කළ යුතු වූ අතර වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළදී වෙන් කිරීම් අවසන් කරන ලදී. කෙසේ වුවද, නවතම ස්ථාවර වත්කම් ලේඛනය (FAR) සහ වාහන ලියාපදිංචියට අදාළ ලේඛන අනුව, මෙම වාහන සමාගමට පවරා නොමැත. සියලුම මෝටර් වාහන පවරා නොමැති බැවින්, මෝටර් වාහනවල මුළු පොත් වටිනාකම රුපියල් මිලියන 276 ක් ලෙස වාර්තා විය. කෙසේ වුවද, ලබා ගත හැකි නවතම තොරතුරු අනුව, සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් ලැබී ඇති අතර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් (SLICLL) සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් අතර සාකච්ඡා පවත්වා තිබුණි. තවද, වෙන් කිරීමට අදාළ පරිපාලන නාමය වෙනස් කිරීම ඇතුළු ඇතැම් පරිපාලන කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින් සහ පුළුල් පශ්චාත් වෙන් කිරීම් ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස විසඳුම් ලබා දෙනු ලබන බැවින් ශ්‍රී ලංකා රක්ෂණ</p>	<p>විගණකගේ අදහස් දැක්වීමට එකඟ වෙමි. සමාගම වාහන හිමිකාරිත්වය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත පැවරීමේ ක්‍රියාවලියේ නිරතව සිටී.</p>	<p>නිවැරදි හිමිකාරිත්වය පිළිබිඹු කිරීම සඳහා යාවත්කාලීන කරන ලද මූල්‍ය වාර්තා, ක්ෂය කිරීමේ වියදම් නිවැරදිව නැවත වෙන් කිරීම, නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සහ සියලුම වත්කම්වල නීත්‍යානුකූල හිමිකාරිත්වය පැවරීම සම්පූර්ණ කර ඇති බව තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර සමාලෝචනයක් සිදු කිරීම සහතික කිරීම සඳහා වෙන් කිරීමේ විධිවිධාන යෝජනාක්‍රමයට අනුව, මෝටර් රථ හිමිකාරිත්වය සමාගමට වහාම පැවරීම සහතික කළ යුතු බව නිර්දේශ කෙරේ.</p>

නියාමන කොමිෂන් සභාවෙන් (IRCSL) දීර්ඝ කිරීමක් ඉල්ලා තිබුණු අතර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් (IRCSL) ලිඛිත පිළිතුරක් ලබා ගැනීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි. ඒ අනුව, මෙම අඛණ්ඩ මෙහෙයුම් සහ පරිපාලන අභියෝග හේතුවෙන්, 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්ත (සංශෝධන) පනතේ 30 වන වගන්තිය යටතේ පරිපාලන ක්‍රියාපටිපාටිවලට අදාළ විභවය අනුකූලනොවීමක් නිරීක්ෂණය වී ඇත.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය								
<p>සමාගම විසින් ඔවුන්ගේ bordereaux දත්ත සමුදාය සහ facultative ලේඛනය අත් හැරූ ක්‍රමය (manual) එක්සෙල් අනුවාදවල පවත්වාගෙන යන බව නිරීක්ෂණය විය. එම දත්ත සමුදා නඩත්තු කිරීම සඳහා වෙනම පද්ධතියක් නොමැත. අදාළ ගිණුම්වල දක්වා ඇති ප්‍රමාණය පහත දැක්වේ.</p>	<p>වර්තමාන දේපල මොඩියුලය තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් සංවර්ධනය කරමින් පවතී. මෙම අවස්ථාවේ එය සජීවී ක්‍රියාකාරිත්වයට හඳුන්වා දීමට පෙර මූලික පරීක්ෂණ/නිරූපණ සඳහා සුදානම් කරමින් පවතී. එය සජීවී පරිසරය තුළ ක්‍රියාත්මක වූ පසු, අපට දේපල රක්ෂණය සඳහා Boardux ලබා ගැනීමට හැකි වනු ඇත. අනෙකුත් පන්ති සඳහා මොඩියුලයෙන් මොඩියුලය අනුගමනය කරනු ඇත.</p>	<p>මෙම කරුණු කළමනාකරණයට දැනුම් දිය යුතු බව සහ පද්ධතිය හරහා දත්ත සමුදාය නඩත්තු කිරීම සඳහා සහාය ලබා ගත යුතු බව නිර්දේශ කෙරේ.</p>								
<table border="0"> <tr> <td style="text-align: right;">විස්තරය</td> <td style="text-align: right;">මුදල (රු.)</td> </tr> <tr> <td>වාරිකය</td> <td style="text-align: right;">255,127,864</td> </tr> <tr> <td>ප්‍රතිරක්ෂණකරුවන්ට/ Q / S</td> <td></td> </tr> <tr> <td>පවරා ඇත</td> <td></td> </tr> </table>	විස්තරය	මුදල (රු.)	වාරිකය	255,127,864	ප්‍රතිරක්ෂණකරුවන්ට/ Q / S		පවරා ඇත			
විස්තරය	මුදල (රු.)									
වාරිකය	255,127,864									
ප්‍රතිරක්ෂණකරුවන්ට/ Q / S										
පවරා ඇත										
<table border="0"> <tr> <td style="text-align: right;">වාරිකය ප්‍රතිරක්ෂණකරුවන්ට / ගිවිසුමට පවරා ඇත</td> <td style="text-align: right;">435,536,513</td> </tr> </table>	වාරිකය ප්‍රතිරක්ෂණකරුවන්ට / ගිවිසුමට පවරා ඇත	435,536,513								
වාරිකය ප්‍රතිරක්ෂණකරුවන්ට / ගිවිසුමට පවරා ඇත	435,536,513									
<table border="0"> <tr> <td style="text-align: right;">වාරිකය ප්‍රතිරක්ෂණකරුවන්ට / facultative පවරා ඇත</td> <td style="text-align: right;">2,898,428,437</td> </tr> </table>	වාරිකය ප්‍රතිරක්ෂණකරුවන්ට / facultative පවරා ඇත	2,898,428,437								
වාරිකය ප්‍රතිරක්ෂණකරුවන්ට / facultative පවරා ඇත	2,898,428,437									
<table border="0"> <tr> <td style="text-align: right;">එකතුව</td> <td style="text-align: right;">3,589,092,814</td> </tr> </table>	එකතුව	3,589,092,814								
එකතුව	3,589,092,814									

අ. රජය සතු ව්‍යවසාය සඳහා වන මෙහෙයුම් අත්පොතෙහි මාර්ගෝපදේශවල 6.7 වගන්තියට අනුව, ස්ථාවර වත්කම් සහ ගබඩා වාර්ෂිකව සත්‍යාපනය කිරීම අනිවාර්ය වේ. මෙම අවශ්‍යතාවය නොසලකා හැරීම හේතුවෙන්, සත්‍යාපන ක්‍රියාවලියේ බහුවිධ විෂමතා හෙළිදරව් වී ඇත. බාහිර පාර්ශවයක් විසින් සිදු කරන ලද තක්සේරුව මගින් 2018 වර්ෂයේ සිට සැලකිය යුතු විචලන හඳුනාගෙන ඇත. තවද, 2023 වර්ෂයේ දී සිදු කරන ලද ස්ථාවර වත්කම් සත්‍යාපනයෙන් දැක්වෙන්නේ ඇතැම් වත්කම් නොගැළපෙන බවත් වාර්තාවලට සැසඳීම සඳහා තවදුරටත් පරීක්ෂණ අවශ්‍ය බවත්ය.

විස්තර පහත දක්වා ඇත:

වත්කම් පන්තිය	වත්කම් සංඛ්‍යාව	2018.12.11 දිනට වටිනාකම (රු.)
පරිගණක උපකරණ	716	2,037,364
කාර්යාල උපකරණ	321	747,767
ආපනශාලා උපකරණ	41	23,544
ඉන්ටර්කොම් උපකරණ	233	23,544
ප්‍රචාරක උපකරණ	41	301
ආරක්ෂක උපකරණ	85	97,653
ගිනි නිවන උපකරණ	120	1,971,789
නාම පුවරු	6	173,425
විදුලි ජනක යන්ත්‍ර	69	616,259
වායු සම්කරණ යන්ත්‍රෝපකරණ	3134	10,900,625
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	203	151,795
විද්‍යුත් සවිකිරීම්	41970	16,720,520
	46939	33,464,586

කළමනාකාරිත්වය විසින් 2025 වාර්ෂික පදනමින් මූල්‍ය වර්ෂය සඳහා වත්කම් ස්ථාවර වත්කම් සත්‍යාපනය කිරීම දැනටමත් සහ ගබඩා සැලසුම් කර ඇත. තවද, නිවැරදිව හා කාලෝචිත ලෙස නිවැරදිව හා කාලෝචිත ලෙස තෝරාගත් විකිණුම්කරු සත්‍යාපනය කිරීම සහ ඒවායේ සහතික කිරීම සඳහා අතර, මතුවන ඕනෑම විෂමතාවයක් සඳහා වසර අවසාන ගිණුම්වල ගැළපිය නොගැළපෙන හැකිය. තවද, 2025 වර්ෂය සඳහා වත්කම් කඩිනමින් විමර්ශනය කිරීම, සැපයුම්කරුවකු පත් කිරීම සඳහා විෂමතා සැසඳීම සහ ශක්තිමත් පාලන ක්‍රියාත්මක කළ යුතු බව තෝරාගත් විකිණුම්කරු සේවයේ නිර්දේශ කෙරේ. යෙදවීමේ ක්‍රියාවලියේ නිරතව සිටී.

ආ. සමාගමේ අලෙවිකරණ අංශයේ සමාලෝචනය මගින් අයවැය උපයෝජනය, උපායමාර්ගික ක්‍රියාත්මක කිරීම සහ අනුකූලතාවයේ සැලකිය යුතු දුර්වලතා අනාවරණය විය. 2024 වර්ෂය සඳහා රු. මිලියන 158.37 ක් වෙන් කර තිබුණද, අයවැයෙන් සියයට 33 ක් පමණක් භාවිතා කරන ලද අතර, වෙළඳපල පර්යේෂණ සහ ප්‍රවර්ධන ව්‍යාපාර වැනි තීරණාත්මක ක්‍රියාකාරකම් බොහෝ දුරට ක්‍රියාත්මක වී නොතිබුණි. මෙම උගත උපයෝජනය හේතුවෙන් දුර්වල ප්‍රතිඵල ලැබී තිබුණු අතර, 90% ඉලක්කයට සාපේක්ෂව සියයට 63 ක අලුත් කිරීමේ අනුපාතයක් සහ සෘජු සහ ප්‍රවර්ධන ව්‍යාපාර ක්‍රම පහත වැටීම, තැරැව්කරුවන් සහ සංවිධායකයින් මත රඳා පැවතීම වැඩි වීම සහ එමඟින් සංකේන්ද්‍රණ අවදානමක් ඇති කිරීම ඇතුළත් වේ. තවද, බැංකු රක්ෂණය සහ තැපැල් රක්ෂණවල සැලකිය යුතු පහත වැටීම් සමඟ බැංකු රක්ෂණය (BANCA) සහ විකල්ප බෙදාහැරීමේ මාර්ග තුළින් ලද වාරික ආදායම සියයට 11 කින් පහත වැටී තිබුණු අතර පුද්ගලික ක්‍රම මත දැඩි ලෙස රඳා පැවතීම (මුළු වාරිකවලින් 62%ක්) මගින් සීමිත විවිධාංගීකරණයක් පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන්, සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ පද්ධතිමය පරතර මෙම ගැටළු මගින් දැක්වෙන අතර සමාගමේ අලෙවිකරණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ක්ෂණික නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

බැංකු රක්ෂණය (BANCA) සහ විකල්ප ක්‍රම, මූල්‍ය ව්‍යාපාරික අංශය (FBD), බැංකු රක්ෂණය, තැපැල් ඒකකය සහ විශේෂ ව්‍යාපෘති ඒකකය යන උප ක්‍රම හතරකින් සමන්විත වේ. විශේෂ ව්‍යාපෘති ඒකකය 2023 වර්ෂයට සාපේක්ෂව, 2024 වර්ෂය අවසානය වන විට 4.4% ක ධනාත්මක වර්ධනයක් වාර්තා කරන ලදී. එයට පටහැනිව, තැපැල් රක්ෂණ ක්‍රමය 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂය අවසානය වන විට, 21.5% ක සෘන වර්ධනයක් වාර්තා කරන ලදී. තැපැල් රක්ෂණ ක්‍රමයට බලපෑම් සිදු කළ, එයට පාදක වූ ගැටළු කළමනාකරණය විසින් හඳුනාගෙන ඇති අතර යම් ආකාරයක ඩිජිටල් මූලපිරීම් සමඟ ව්‍යාපාරය නැවත ප්‍රාග්ධනීකරණය කිරීම සඳහා නව උපායමාර්ග අනුගමනය කරන ලදී. බැංකු රක්ෂණ ක්‍රමය මගින් 2023 වසරට සාපේක්ෂව 2024 අවසානය වන විට 9.1% ක සෘන වර්ධනයක් වාර්තා කරන ලදී. කෙසේ වුවද, ඇතැම් උපායමාර්ගික මූලපිරීම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව, 2025 ඔක්තෝබර් 31 දිනට බැංකු රක්ෂණ ක්‍රමය 26.7% ක වර්ධන වේගයක් සාක්ෂාත් කර ගැනීමත් සමඟ සැලකිය යුතු ප්‍රගතියක් නිරීක්ෂණය විය. මූල්‍ය ව්‍යාපාර අංශය (FBD) 2023 වසරට සාපේක්ෂව 2024 අවසානය වන විට 21.9% ක සෘන වර්ධනයක් වාර්තා කරන ලදී. 2023 මැද භාගයේදී FBD සිට CBD වෙත ඉලක්කගත මාරු කිරීමක් සිදු කිරීම, මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ යටතේ, රු. මිලියන 153 ක් වූ සමාගම් නවයක් පවරන ලදී. මෙම පැවරීම් මගින් 2024 වර්ධනය සම්බන්ධ කාර්යසාධනයට සෘජු බලපෑමක්

වෙන් කරන ලද අයවැය ඵලදායී ලෙස භාවිතා කිරීම, සැලසුම් කළ මූලපිරීම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහ කාර්යසාධන අධීක්ෂණ යාන්ත්‍රණ ස්ථාපනය කිරීම සහතික කිරීම මගින් සමාගම තම අලෙවිකරණ මෙහෙයුම් ශක්තිමත් කර ගත යුතු බව නිර්දේශ කෙරේ.

සිදු විය. 2025 ඔක්තෝබර් දිනට, FBD 24.8% ක සමුච්චිත වර්ධනයක් වාර්තා කර ඇත. තවද, 2024 එම කාලපරිච්ඡේදය තුළ වාහන ආනයන සීමා කිරීම ද ව්‍යාපාරය මන්දගාමී වීමට දායක විය. ආනයන සීමා ඉවත් කිරීම, වෙළඳපල තත්ත්ව යථා තත්ත්වයට පත් වීම සහ ඵලදායී ව්‍යාපාරික උපායමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමඟ, 2025 ඔක්තෝබර් 31 දිනට සමස්ත බැංකු රක්ෂණ සහ විකල්ප ක්‍රමවල 3% ක ධනාත්මක වර්ධනයක් දක්නට ලැබුණි.

3.4 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන කටයුතුවල ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අ. SLFRS 17 - රක්ෂණ කොන්ත්‍රාත්තු ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද ක්‍රියාත්මක කිරීමේ කාල නියමයන්ට අනුකූලව 2026 ජනවාරි 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන වාර්ෂික වාර්තාකරණ කාලපරිච්ඡේද සඳහා බලාත්මක වනු ඇත. මෙම ප්‍රමිතිය මගින් පද්ධති, ක්‍රියාවලීන් සහ වාර්තාකරණ රාමු සඳහා පුළුල් වැඩිදියුණු කිරීම් සිදු කිරීම අවශ්‍ය වන රක්ෂණ කොන්ත්‍රාත්තු හඳුනා ගැනීම, මැනීම, ඉදිරිපත් කිරීම සහ හෙළිදරව් කිරීම සඳහා මූලික වෙනස්කම් හඳුන්වා දෙයි.</p>	<p>ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) සඳහා IFRS 17 සමාලෝචන කටයුතු සිදු කිරීම සඳහා BDO හවුල්කරුවන් සහ සමාගමේ වත්මන් බාහිර විගණක 2025 ජුනි මාසයේදී පත් කරන ලදී. සමාගම වර්තමානයේ BDO හවුල්කරුවන්ගේ සහාය ඇතිව Deloitte විසින් සකස් කරන ලද තත්ත්ව පත්‍රිකා සමාලෝචනය කරමින් සිටින අතර, ඉදිරි මාස කිහිපය තුළ මෙම පත්‍රිකා සඳහා අත්සන් තැබීමට අපේක්ෂා කෙරේ. ඇගයීමේ ක්‍රියාවලියෙන් පසුව, 2025 අගෝස්තු මාසයේදී SLFRS 17 ව්‍යාපෘතිය (මෘදුකාංගය IRIS වේ) සඳහා පද්ධති විකිණුම්කරු සහ ක්‍රියාත්මක කිරීමේ හවුල්කරු ලෙස KPMG තෝරා ගන්නා ලදී. දත්ත ප්‍රවාහ සිතියම්ගත කිරීම, මුදල් ප්‍රවාහ එකතු කිරීමේ ක්‍රියාවලීන් විශ්ලේෂණය කිරීම සහ සමාගමේ ගිණුම් ලැයිස්තුව (COA) සමාලෝචනය කිරීම ඇතුළුව මූලික ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. කෙසේ වුවද, පද්ධති තේරීමේ ක්‍රියාවලිය සඳහා මූලික අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි කාලයක් ගත වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ව්‍යාපෘති කාලපරිච්ඡේදයේ ප්‍රමාදවීම් සිදු විය. පද්ධති ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කිරීම සඳහා</p>	<p>කළමනාකරණය විසින් නිශ්චිත කාලරාමු, ප්‍රමාණවත් පරිදි සම්පත් ලබා දීම සහ ඵලදායී අධීක්ෂණයක් සහිත ව්‍යුහගත මාර්ග සිතියමක් මගින් SLFRS 17 ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ කළ යුතු බව නිර්දේශ කෙරේ. අදාළ පාර්ශවකරුවන්ට සහ පාලන ආයතනවලට ප්‍රගතිය, අභියෝග සහ පරායත්තතාව පිළිබඳ විධිමත් යාවත්කාලීන කිරීම් සන්නිවේදනය කරමින්, පද්ධති වෙනස්කම් සහ දත්ත වලංගුකරණය බලාත්මක වන දිනට බොහෝ කලකට පෙර සම්පූර්ණ කළ යුතුය.</p>
<p>SLFRS 17 ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය බාහිර</p>		

උපදේශකයෙකු, අභ්‍යන්තර ආයුගණක කාර්යය, බාහිර ආයුගණකයන්, තොරතුරු තාක්ෂණ කණ්ඩායම සහ මූල්‍ය පිරිස්වල සහභාගීත්වයෙන් සිදු කරන බව නිරීක්ෂණය විය. කෙසේ වුවද, නව වාර්තාකරණ අවශ්‍යතාවලට සංක්‍රමණය වීමට පහසුකම් සැලසීම සඳහා පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම වැනි සංක්‍රාන්ති ක්‍රියාවලියේ තීරණාත්මක සන්ධිස්ථානයක් පවතින බව නිරීක්ෂණය විය.

ආසන්න වශයෙන් මාස නවයක් අවශ්‍ය වන බැවින්, ව්‍යාපෘති භාරදීම් එයට අනුරූපව ගළපා ඇත. ඒ අනුව, 2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මූල්‍ය වාර්තාකරණය සඳහා SLFRS 17 සම්මත කර ගන්නා ලද අතර, සම්පූර්ණ පද්ධති ස්වයංක්‍රීයකරණය සහ ඒකාබද්ධ කිරීම 2026 සැප්තැම්බර් වන විට අවසන් කිරීමට වර්තමානයේ ඉලක්ක කර ඇත. මෙම දින දෙක මගින් නියාමන අනුකූලතාව සහ සම්පූර්ණ පද්ධති සුදානම යන ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂී අංග නියෝජනය කරයි. හැකි තාක් ඉක්මන් දිනකදී ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) කැපවී සිටින අතර ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව IRCSL සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ට නීතිපතා යාවත්කාලීන කිරීම් ලබා දෙනු ඇත. SLFRS 17 යටතේ පළමු වාර්ෂික වාර්තාව අවසන් කර ප්‍රකාශයට පත් කරන තෙක් පශ්චාත් ක්‍රියාත්මක කිරීමේ සහාය ලබා ගැනීම සඳහා එහි ප්‍රධාන උපදේශකයින් රඳවා තබා ගැනීමට ද සමාගම අදහස් කරයි.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අ. සමාගමේ සේවක සංඛ්‍යාව යාවත්කාලීන කර නොමැති බව නිරීක්ෂණය වූ අතර, 2019/2020 වර්ෂයේ අනුමත කරන ලද සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින්, සංඛ්‍යාව පදනම් කර ගනිමින්, කළමනාකාරිත්වය තවමත් තීරණ ගනිමින් සිටියි.</p>	<p>වෙන් කිරීමෙන් පසුව, SLICGL සඳහා යෝග්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳ අවසන් තීරණය ගැනීමට ආයතනික කළමනාකාරිත්වය විසින් සංවිධාන ව්‍යුහය අභ්‍යන්තරව සමාලෝචනය කරමින් සිටියි.</p>	<p>තාක්ෂණයේ වැඩිදියුණුවට අනුකූලව සහ තථ්‍ය සේවක සංඛ්‍යා අවශ්‍යතාවට අනුකූලව, සේවක සංඛ්‍යාව නැවත සලකා බැලිය යුතු බව නිර්දේශ කෙරේ.</p>